



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2239/52 - 2021 අගෝස්තු මස 06 වැනි සිකුරාදා - 2021.08.06

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදන

මුදල් නීති පනත

(422 අධිකාරය වූ) මුදල් නීති පනතේ 32ඉ වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පනවනු ලබන ලද රෙගුලාසි

මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන්,
සභාපති,
මුදල් මණ්ඩලය.

2021 අගෝස්තු මස 6 වැනි දින,
කොළඹ.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි

1. හැඳින්වීම
 - 1.1 මෙම රෙගුලාසි "2021 අංක 2 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි" ලෙස හැඳින්විය යුතු ය.
2. යෝජනා ක්‍රමයේ අරමුණු සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ බලතල
 - 2.1 1949 අංක 58 දරන මුදල් නීති පනතින් බලය දී ඇති කටයුතු ඉටුකිරීම තුළින්, (අ) ආර්ථික හා මිල ස්ථායීතාවන් (ආ) මූල්‍ය පද්ධති ස්ථායීතාවන් යන ද්විත්ව අරමුණු හැකි උපරිමයෙන් සුරක්ෂිත කිරීමේ වගකීම, එකී පනතේ 5 වැනි වගන්තිය මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පවරනු ලැබ ඇත.
 - 2.2 මුදල් නීති පනතේ 32අ සිට 32ඉ දක්වා වන වගන්ති ප්‍රකාරව, මුදල් මණ්ඩලය විසින් කලින් කලට තීරණය කරනු ලබන පරිදි, බැංකු ආයතනවල ඇති තැන්පතු සඳහා වන රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරීම, පවත්වා ගැනීම, කළමනාකරණය කිරීම සහ පාලනය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලැබිය හැකිය.



- 2.3 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) සහ 76(ඒ) වගන්ති ප්‍රකාරව, බැංකු පද්ධතියේ යහපැවැත්ම තහවුරු කිරීම උදෙසා බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ඕනෑම ව්‍යාපාරික කටයුත්තක් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එකී බැංකු වෙත විධානයන් නිකුත් කිරීමේ බලය මුදල් මණ්ඩලය වෙත පවරනු ලැබ ඇත.
- 2.4 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ 38, 39 සහ 41 වන වගන්ති ප්‍රකාරව බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වල ඇති තැන්පතු සඳහා වන රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමද ඔවුන්ගේ තැන්පතු වගකීම් එම යෝජනා ක්‍රමය යටතේ හෝ මුදල් මණ්ඩලය විසින් බලය පවරන ලද සංස්ථාපිත ආයතනයක් යටතේ හෝ රක්ෂණය කරන ලෙස නියම කිරීමද මුදල් මණ්ඩලය විසින් සිදු කරනු ලැබිය හැකිය.
- 2.5 ඒ අනුව, රටේ සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය උදෙසා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය (මෙහි මින්මතු "යෝජනා ක්‍රමය" වශයෙන් හඳුන්වනු ලබන) ස්ථාපිත වේ. මූල්‍ය ආයතන අසාර්ථකවීම් වන අවස්ථාවකදී අගතියට පත්වන සුළු පරිමාණ තැන්පතු හිමියන් ආරක්ෂා කිරීමත්, ඒ තුළින් මහජනතාවගේ විශ්වාසය රඳවා ගැනීම හරහා මූල්‍ය ස්ථායීතාව පවත්වා ගැනීමේ යාන්ත්‍රණයක් එමගින් නිර්මාණය කෙරෙනු ඇත.
3. යෝජනා ක්‍රමයේ නාමය සහ බලාත්මක වන දිනය
- 3.1 මෙම යෝජනා ක්‍රමය "ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය" යනුවෙන් හඳුන්වනු ලැබිය යුතුය.
- 3.2 යෝජනා ක්‍රමය, මෙම රෙගුලාසි යටතේ 2021 අගෝස්තු මස 06 වැනි දින සිට බලාත්මක විය යුතුය.
4. යෝජනා ක්‍රමය මගින් ආවරණය වන සාමාජික ආයතන
- 4.1 සෑම බලපත්‍රලාභී බැංකුවක්ම සහ සෑම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්ම මෙම යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය ලැබිය යුතුය. (මෙම රෙගුලාසි වල මින් මතු "සාමාජික ආයතන" වශයෙන් හඳුන්වනු ලැබේ).
5. රක්ෂණය කරනු ලැබීම සඳහා සුදුසුකම් සහිත තැන්පතු
- 5.1 රක්ෂණය කෙරෙන සුදුසුකම් ඇති තැන්පතු යටතට, සාමාජික ආයතනවල ඉල්ලුම්, කාලීන සහ ඉතුරුම් තැන්පතු වගකීම් සහ සාමාජික ආයතනවල තැන්පතු සහතික පත්‍ර වගකීම්, 2012.01.01 ට පෙර ක්‍රියාත්මක කරනු ලැබූ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම යටතේ මූලින් තැන්පතුකරුවන් වී පසුව 2010 සහ 2011 යන වසර වල නිකුත් කරනු ලැබූ මුදල් මණ්ඩල නියෝග පදනම් කරගෙන තැන්පතු කොටස් බවට පරිවර්තනය කරනු ලැබූ කොටස්කරුවන්ට එම කොටස්වල වටිනාකම ද, ඇතුළත් කළ යුතු අතර, පොරොන්දු පත්‍ර, දෙමුහුන් හිමිකම් (ණය සහ හිමිකම් ලක්ෂණ ඇති) සහ මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලබන එම ආකාරයේ අනෙකුත් ණය උපකරණ ඇතුළුව සියළුම ණය උපකරණ රක්ෂණය කෙරෙන සුදුසුකම් ඇති තැන්පතු යටතට ඇතුළත් නොකළ යුතුය.
- මෙම කාරණය සඳහා තැන්පතු කොටස් බවට පරිවර්තනය කරනු ලැබූ කොටස්කරුවන්ගේ කොටස්වල වටිනාකම ලෙස කොටස් බවට පරිවර්තනය කරන ලද එම මූලික තැන්පතුව හෝ තැන්පතු වල වටිනාකම ගත යුතුය.
- 5.2 පහත දැක්වෙන තැන්පතු වගකීම් යෝජනා ක්‍රමයට ඇතුළත් නොකළ යුතුය.
- (i) සාමාජික ආයතනවලට අයත් තැන්පතු වගකීම්;
 - (ii) අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන කළමණාකාරවරුන්ට සහ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වන යහපාලනය පිළිබඳ 2007 අංක 11 දරන බැංකු පනත් විධානයන්, බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන යහපාලනය පිළිබඳ 2007 අංක 12 දරන බැංකු පනත් විධානයන් සහ බලපත්‍රලාභී මූල්‍ය ව්‍යාපාර සඳහා වන 2008 අංක 3 දරන මූල්‍ය සමාගම් පනත් (යහපාලන) විධානයන් මගින් නිශ්චය කර ඇති කොටස් හිමියන් නොවන වෙනත් සම්බන්ධිත පාර්ශවයන් විසින් තනි පුද්ගල හෝ බද්ධ ලෙස වෙනත් පාර්ශවයක් සමග පවත්වාගෙන යනු ලබන තැන්පතු වගකීම්;
 - (iii) අදාළ සාමාජික ආයතන වල පෙර සිටි අධ්‍යක්ෂවරුන්ට හෝ ප්‍රධාන කළමණාකාරවරුන්ට අදාළ තනි පුද්ගල හෝ බද්ධ ලෙස වෙනත් පාර්ශවයක් සමග පවත්වාගෙන යනු ලබන තැන්පතු වගකීම්;

- (අ) යම් කිසි සාමාජික ආයතනයක කිසියම් අධ්‍යක්ෂවරයෙකු හෝ අධ්‍යක්ෂවරුන් තම සාමාජික ආයතනයේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමේදී හෝ කළමනාකරණය කිරීමේදී තැන්පතුකරුවන්ගේ හා අනෙකුත් ණය හිමියන්ගේ බැඳියාවන්වලට අනර්ථකාරීවන, යහපැවත්මට අනුකූල නොවන කිසියම් නුසුදුසු, අනිසි, වංක, කුට හෝ වංචනික යම් මූල්‍ය පුරුද්දක් හෝ පුරුදු පවත්වා ගෙන යාම නිසා එකී අධ්‍යක්ෂවරයා හෝ අධ්‍යක්ෂවරුන් හෝ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් සහ/හෝ ප්‍රධාන කළමනාකරණ ධුරය ආදී දරණ ලද තනතුරකින් හෝ තනතුරුවලින් ඉවත් කිරීම සඳහා මුදල් මණ්ඩලය විසින් නියෝගයන් නිකුත්කර ඇති විට;
- (ආ) බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ/ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් සාමාජික ආයතනයක අධ්‍යක්ෂ හෝ අධ්‍යක්ෂවරුන් සහ/හෝ ඕනෑම ප්‍රධාන කළමනාකරණ නිලධාරීවරයෙකු හෝ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් සහ/හෝ සාමාජික ආයතනයේ තනතුරු දැරීමට සුදුසු නොවන බව තීරණය කර ඇති අවස්ථාවක, යම්කිසි වංචාවකට, වංචනික ක්‍රියාවකට, අවහාවිතයකට හෝ ඒ හා සමාන සාපරාධී යම් ක්‍රියාවකට සම්බන්ධ වූ හෝ ඒවැනි ක්‍රියාවක් සඳහා පොලීසිය විසින් සිදුකරනු ලබන පරීක්ෂණයකට භාජනය වන හෝ ශ්‍රී ලංකාවේදී හෝ වෙනත් ඕනෑම අධිකරණ බල ප්‍රදේශයකදී ඕනෑම නියාමන හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීය සංගමයක්, විමර්ෂණ කොමිෂන් සභාවක්, විනිශ්චය සභාවක් හෝ නීතියෙන් පිහිටුවන ලද වෙනත් ආයතනයක් විසින් සිදුකරනු ලබන පරීක්ෂණයකට භාජනය වන හෝ කිසියම් වංචාවකට, වංචනික ක්‍රියාවකට, අවහාවිතයකට සම්බන්ධ ඕනෑම ක්‍රියාවකට වැරදිකරු වූ හෝ ඕනෑම අධිකරණයක්, නියාමන හෝ අධීක්ෂණ අධිකාරියක්, වෘත්තීය සංගමයක්, විමර්ශන කොමිෂන් සභාවක්, විනිශ්චය සභාවක් හෝ වෙනත් ආයතනයක් විසින් පිහිටුවන ලද වංචා, නුසුදුසු හැසිරීම් හෝ කිසියම් නීතියක් හෝ රීති, රෙගුලාසි, උපදෙස් හෝ ඒ අනුව කරන ලද නිර්ණායකයන්ට අනුකූල නොවී වැරදිකරුවෙකු වූ අවස්ථාවකදී;
- (ඇ) යම් කිසි සාමාජික ආයතනයක කිසියම් අධ්‍යක්ෂවරයෙකු හෝ අධ්‍යක්ෂවරුන් හෝ කිසියම් ප්‍රධාන කළමනාකරණ නිලධාරීවරයෙකු හෝ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන් තම සාමාජික ආයතනයේ ව්‍යාපාරික කටයුතු කරගෙන යාමේදී හෝ කළමනාකරණය කිරීමේදී, තැන්පතු කරුවන්ගේ හා අනෙකුත් ණය හිමියන්ගේ බැඳියාවන්වලට අනර්ථකාරීවන, යහපැවත්මට අනුකූල නොවන කිසියම් නුසුදුසු, අනිසි, වංක, කුට හෝ වංචනික යම් මූල්‍ය පුරුද්දක් හෝ පුරුදු පවත්වා ගෙන යාම නිසා එකී අධ්‍යක්ෂවරයා හෝ අධ්‍යක්ෂවරුන් හෝ ප්‍රධාන කළමනාකරණ නිලධාරීන්ට, යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ අහිමිවෙන බව මුදල් මණ්ඩලය විසින් සිය මෙහෙය විමෙන්, පවතින කරුණු මත තීරණය කර ඇති විට;
- (iv) බැංකු පනත ප්‍රකාරව අත්හැර දැමූ දේපළ යටතට අයත් වන තැන්පතු වල මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද අදාළ නියෝගයන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවට මාරු කරනු ලැබ ඇත්තාවූ අගයන්.
- (v) මූල්‍ය ව්‍යාපාර පනත ප්‍රකාරව අක්‍රීය ගිණුම් යටතට ගැනෙන්නාවූ, මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද අදාළ නියෝගයන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මාරු කරනු ලැබ ඇත්තාවූ අගයන්.
- 5.3 විදේශ මුදල් තැන්පතු වගකීම් සම්බන්ධයෙන් වනවිට, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන දෛනික නිරූපිත විනිමය අනුපාතයන්, විදේශ මුදල් වගකීම් දේශීය මුදල් බවට පරිවර්තනය කිරීම සඳහා යොදා ගත යුතුය.
- 5.4 සාමාජික ආයතන විසින් සුදුසුකම් සහිත සියලුම තැන්පතු රක්ෂණය කළ යුතුය.

6. රක්ෂණය කෙරෙන
තැන්පතු මත ගෙවිය
යුතු වාරික මුදල්

6.1 ඉහත 5.2 හි දක්වා ඇති තැන්පතු වගකීම් හැර, මුදල් මණ්ඩලය විසින් කළින් කලට තීරණය කරනු ලැබිය හැකි පරිදි, කාර්තුමස/ මාසයක අවසානයේදී පවත්නා සුදුසුකම් සහිත මුළු තැන්පතු ප්‍රමාණය උපරිත පොළියක් ඇතුළුව ගණනය කරනු ලබන වාරික මුදලක් සෑම සාමාජික ආයතනයක් විසින්ම මෙහි 7 වැනි රෙගුලාසියේ සඳහන් කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල වෙත ගෙවනු ලැබිය යුතුය.

6.2 නැවත දැනුම් දෙන තෙක් වාරික මුදල ගණනය කිරීමේ කාර්යය පහත සඳහන් පරිදි සිදු කළ යුතුය :

- (i) බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් පිළිගනු ලබන විගණනයට ලක් කළ ගිණුම් අනුව ආසන්නතම පූර්ව මුදල් වර්ෂය අවසානයේ දී සියයට 14 ක් හෝ ඊට වැඩි ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයක් පවත්වා ගනු ලැබූ බලපත්‍රලාභී බැංකු විසින් කාර්තුමස අවසානයේ දී පවතින සුදුසුකම් සහිත මුළු තැන්පතු ප්‍රමාණය මත වර්ෂයකට සියයට 0.10 ක අනුපාතයක් අනුව කාර්තුමස වශයෙන් ගණනය කරනු ලබන වාරික මුදලක් ගෙවිය යුතුය.
- (ii) අනෙකුත් සියලු ම බලපත්‍රලාභී බැංකු විසින් කාර්තුමස අවසානයේ දී පවතින සුදුසුකම් සහිත මුළු තැන්පතු ප්‍රමාණය මත වර්ෂයකට සියයට 0.125 ක අනුපාතයක් අනුව කාර්තුමස වශයෙන් ගණනය කරනු ලබන වාරික මුදලක් ගෙවිය යුතු ය.
- (iii) බලපත්‍රලාභී මූල්‍ය සමාගම් විසින් මාසයක් අවසානයේ දී පවතින සුදුසුකම් සහිත මුළු තැන්පතු ප්‍රමාණය මත වර්ෂයකට සියයට 0.15 ක අනුපාතයක් අනුව මාසිකව ගණනය කරනු ලබන වාරික මුදලක් ගෙවිය යුතු ය.

6.3 සෑම සාමාජික ආයතනයක් විසින්ම අදාළ කාර්තුමස/මාසය අවසානයේ සිට දින දර්ශන දින පහළොවක (15) ක කාලයක් ඇතුළත තමන්ට නියමිත රක්ෂණ වාරික මුදල ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල් ගිණුම වෙත ප්‍රේෂණය කළ යුතු අතර, තැන්පතු සහ රක්ෂණ වාරික මුදල් ගණනය කිරීම පිළිබඳ තොරතුරු රෙගුලාසි අංක 10.1 හි දක්වා ඇති පරිදි යෝජනා ක්‍රමයේ මෙහෙයුම් සහ පරිපාලන කටයුතු සම්බන්ධව වගකීම දරන්නාවූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් නියම කරනු ලබන ආකෘතියට අනුව දැනුම් දිය යුතුය.

6.4 නියමිත මුදලට අඩුවෙන් කරනු ලබන ගෙවීම් ද ඇතුළුව වාරික මුදල් ගෙවීම ප්‍රමාද වන අවස්ථාවකදී, පවත්නා දින අනූ එක (91) ප්‍රාථමික භාණ්ඩාගාර බිල්පත්වල බරිත සාමාන්‍ය ඉපැයීම් අනුපාතයට පදනම් අංක දෙසිය (200) ක් එකතු කොට ගණනය කෙරෙන අනුපාතයකට හෝ මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලබන අනුපාතයකට අනුව ගණනය කෙරෙන දඩයක් පැනවෙනු ඇත.

7. ශ්‍රී ලංකා තැන්පතු
රක්ෂණ සහ ද්‍රවශීලතා
ආධාරක අරමුදල

7.1 යෝජනා ක්‍රමය සඳහා "ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල" (මෙහි මින්මතු "අරමුදල" වශයෙන් හඳුන්වනු ලබන) නමින් හැඳින්වෙන අරමුදලක් පවත්වා ගත යුතු අතර, එය පවත්වාගෙන යාම හා කළමනාකරණය කිරීම, මුදල් මණ්ඩලය විසින් සිදු කළ යුතුය. එසේ වුවද, අවශ්‍ය වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තුවක් වෙත හෝ නිලධාරියෙකු වෙත එකී වගකීම පැවරීමේ හැකියාව මුදල් මණ්ඩලය සතු වන අතර වර්තමාන මෙහෙයුම් සහ කළමනාකරණ විධිවිධාන පහත දැක්වෙන රෙගුලාසි අංක 10.1 යටතේ සඳහන් කර ඇත.

7.2 ඇතිවිය හැකි ස්වාභාවික හෝ වෙනත් බැඳියාවන් අතර සට්ටනයන් වලක්වා ගැනීම සඳහා හෝ නැතිකර ගැනීම සඳහා, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදලේ පරිපාලන හා කළමනාකරණ විධිවිධාන, සාමාජික ආයතන වල අධීක්ෂණ දෙපාර්තමේන්තු වලින් වෙන්විය යුතු හා ස්වාධීන විය යුතුය.

7.3 අරමුදලට කෙරෙන බැර කිරීම් යටතට සාමාජික ආයතන විසින් ගෙවනු ලබන වාරික මුදල් සහ දඩ මුදල්, සියළුම ලාභ ඉපැයීම්, අරමුදලේ මුදල් ආයෝජනය කිරීම මගින් ලැබෙන ආදායම්, කිසියම් සාමාජික ආයතනයකට ලබා දී ඇති සුරක්ෂිත අත්තිකාරම් හෝ ණය අයකර ගැනීම්, තැන්පතුකරුවන්ට ගෙවන ලද වන්දි අයකර ගැනීම්, බැංකු පනතේ IX කොටසේ 72 සිට 76 දක්වා වන වගන්තිය යටතේ සහ මූල්‍ය ව්‍යාපාර පනතේ අදාළ වන 23 වන වගන්ති

යටතේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබූ විධානයන් ප්‍රකාරව බලපත්‍රලාභී බැංකු සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් මගින් පිළිවෙලින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යවනු ලැබ ඇති අත්හැර දැමූ දේපළ සහ අක්‍රීය ගිණුම්වලින් මෙහි ලා අදාළ වන්නා වූ යම් මුදල් ප්‍රමාණයන් මෙන්ම මුදල් මණ්ඩලය මගින් අනුමත කරනු ලැබූ රජයෙන් සහ/හෝ වෙන යම් මූල්‍යයන් ගෙන් ලැබෙන ණය සහ දායක මුදල්ද ඇතුළත් විය යුතුය.

- 7.4 අරමුදලට කෙරෙන හර කිරීම් යටතට තැන්පතුකරුවන් වෙත ගෙවනු ලබන වන්දි මුදල්, අරමුදලට ඇතුළත් කර ඇති යම් අත්හැර දැමූ දේපළක් හෝ අක්‍රීය ගිණුමකින් කෙරෙන ආපසු ගෙවීම් සහ මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි අරමුදල පවත්වාගෙන යාමේ වියදම් ද ඇතුළත් විය යුතුය.
8. අරමුදලට අයත් මුදල් භාවිතා කිරීම
 - 8.1 අරමුදලට කෙරෙන හර කිරීම්වලට අමතරව අරමුදලෙහි වන මුදල් පහත දක්වා ඇති ආකාරයට භාවිතා කරනු ලැබිය හැකිය :-
 - (i) රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කිරීම- රජයේ සුරැකුම් යටතට ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ වෙනත් සියලුම අලෙවි කල හැකි සුරැකුම් ඇතුළත් වනු ලැබිය හැකිය. සැකසුරු කරගැනීම සහ මෙම රෙගුලාසියේ අරමුණු සඳහා, ප්‍රතිවිකුණුම් ගිවිසුම් මගින් කරනු ලබන ආයෝජනද මෙයට ඇතුළත් වනු ඇත.
 - (ii) යම් සාමාජික ආයතනයක් බරපතල ද්‍රවශීලතා අර්බුදයකට මුහුණ පා ඇති අවස්ථාවක එකී ආයතනයට ලබා දෙන සුරැකුම් අත්තිකාරම් හෝ ණය - (බලපත්‍රලාභී බැංකුවක් නම් බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් නම් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් අදාළ ආයතනයේ ද්‍රවශීලතා තත්ත්වය පිළිබඳව ඉදිරිපත් කෙරෙනු ලබන තක්සේරු වාර්තාවක් සලකා බැලීමෙන් පසු) මුදල් මණ්ඩලයේ මතය අනුව එකී අත්තිකාරම/ණය එම අදාළ ආයතනයට හෝ ආයතනය සම්බන්ධයෙන් හෝ සමස්තයක් ලෙස මූල්‍ය පද්ධතිය පිළිබඳවම ඇති විය හැකි මූල්‍ය හිතියක් වළක්වා ගැනීම හෝ මගහරවා ගැනීම සඳහා සැලකිය යුතු ලෙස උපකාර වේය යන්න සහ එම ඉහත කී අවස්ථාවන් සම්පූර්ණයෙන්ම සහතික කල යුතුය.
 - 8.2 සාමාජික ආයතන වෙත ඉහත රෙගුලාසි අංක 8.1 (ii) හි සඳහන් පරිදි අත්තිකාරම් හෝ ණය සැපයීමේ දී, අරමුදලේ ශක්‍යතාව සහ එවැනි තීරණයකින් අරමුදලට වන ආවේණික පිරිවැය සැලකිල්ලට ගනිමින් පවත්නා වෙළඳපොළ පොළී අනුපාත යටතේ හෝ මුදල් මණ්ඩලය විසින් ඒකමතිකව තීරණය කරනු ලබන වෙනත් අනුපාතයකට, සාමාජික ආයතන විසින් රජයේ සුරැකුම්පත් ඇපකරයන් වශයෙන් තැබීමෙන් එම අත්තිකාරම් හෝ ණය සැපයුම කල හැකි වේ.
 - 8.3 එවැනි ණය හෝ අත්තිකාරම් ආපසු ගෙවීමේ කාල සීමාව මුදල් මණ්ඩලය මගින් තීරණය කරනු ලැබිය යුතුය.
 - 8.4 එවැනි ණය හෝ අත්තිකාරම් ලබාදීම සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය විසින් මෙම රෙගුලාසිවලට අතිරේකව මෙහෙයුම් මාර්ගෝපදේශ නිකුත් කළ හැකිය.
9. රක්ෂණය කරන ලද තැන්පතු සඳහා හානි පූර්ණය කිරීම
 - 9.1 රක්ෂණය කරන ලද තැන්පතු මත තැන්පතුකරුවන්ට හානිපූර්ණයන් ගෙවීම, මුදල් මණ්ඩලය විසින් කලින් කලට නිකුත් කරනු ලබන රෙගුලාසි අනුව හෝ මෙහි මින් මතු දක්වා ඇති පරිදි සිදු කරනු ලැබේ.
 - 9.2 සාමාජික ආයතන විසින් සෑම තැන්පතුකරුවෙකුගේම සියලුම වාර්තා එක් එක් තැන්පත්කරුට අනන්‍ය වූ හැඳුනුම් අංකයක් සහිතව පවත්වාගෙන යා යුතු අතර රෙගුලාසි අංක 10.1 හි දක්වා ඇති පරිදි මෙම යෝජනා ක්‍රමයේ මෙහෙයුම් හා පරිපාලන විධි විධානයන් සම්බන්ධයෙන් වගකිව යුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තුවට, බලපත්‍රලාභී බැංකු කාර්තුමය වශයෙන් සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් විසින් මාසිකව, ඉදිරිපත් කල යුතුය. මෙම ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහත කී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් කලින්කලට නියමකරනු ලබන ආකෘතියකට අනුව සිදුවිය යුතුය.

නේවාසික පුද්ගලයින් සම්බන්ධයෙන් වන විට අනන්‍ය වූ හැඳුනුම් අංකය, ජාතික හැඳුනුම්පත් අංකය විය යුතුය. සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති සමාගම්, සමාගම් ලියාපදිංචි අංකය අනන්‍ය වූ හැඳුනුම්පත් අංකය ලෙස සැලකිය යුතු අතර අනෙක් සියලුම පුද්ගල නොවන තැන්පත්කරුවන්ගේ අනන්‍ය වූ හැඳුනුම් අංකය ලෙස අදාළ සහ පිළිගත් අනුමත කිරීමේ අධිකාරීන් මගින් නිකුත් කරන ලද ලියාපදිංචි අංක භාවිතා කළ යුතුය.

9.3 මුදල් මණ්ඩලය විසින් බැංකු ව්‍යාපාරයක් හෝ මූල්‍ය ව්‍යාපාරයක් කරගෙන යාම සඳහා යම් සාමාජික ආයතනයක් වෙත ලබා දී ඇති බලපත්‍රය අවලංගු කළ පසු එකී සාමාජික ආයතනය යෝජනා ක්‍රමයේ සාමාජිකයෙකු වීම අත්හිටුවා විය යුතුය.

9.4 යම් සාමාජික ආයතනයක ඇති සුදුසුකම් සහිත තැන්පතු වගකීම් මත හානිපූර්ණ ගෙවීමක් සිදු කරනු ලබනුයේ එම සාමාජික ආයතනයේ බලපත්‍රය අදාළ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අනුව මුදල් මණ්ඩලය විසින් අවලංගු කරනු ලැබූ විටෙකදී පමණි.

9.5 මුදල් මණ්ඩලය විසින් යම් සාමාජික ආයතනයක බලපත්‍රය අවලංගු කළ තීරණය නිවේදනය කළ දිනයේ සිට දින දර්ශන දින දහහතරක් (14) ඇතුළත, සාමාජික ආයතනය බලපත්‍රලාභී බැංකුවක් නම් බැංකු අධිකෂණ අධ්‍යක්ෂ සහ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් නම් බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් සහතික කරන ලද එකී සාමාජික ආයතනයේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍රය අවලංගු කරන ලද නියෝගයේ දිනට තැන්පතුකරුවන්ගේ ලැයිස්තුව රෙගුලාසි අංක 10.1 හි දක්වා ඇති පරිදි යෝජනා ක්‍රමයේ මෙහෙයුම් හා පරිපාලන විධිවිධාන සම්බන්ධයෙන් වගකිවයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ අදාළ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් නියම කරනු ලබන ආකෘතිය අනුව වන්දි ගෙවීමේ අරමුණු සඳහා ඉදිරිපත් කළ යුතුය.

තැන්පතුකරුවන්ගේ ලැයිස්තුව සහතික කිරීම සඳහා, බැංකු අධිකෂණ අධ්‍යක්ෂවරයාට සහ බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අවශ්‍ය නම් බාහිර විගණකවරයෙකුගේ සේවය ලබාගත හැක.

9.6 සාමාජික ආයතනයක රක්ෂණය කරන ලද තැන්පතු වගකීම් සඳහා වන්දි ගෙවීම බලපත්‍රය අවලංගු කළ දින සිට දින දර්ශන දින හැටක් (60) ඇතුළත ආරම්භ කළ යුතු අතර බලපත්‍රය අවලංගු කළ දින සිට වසර දෙකකට (02) නොඅඩු කාලයකදී ඉදිරිපත් කරන ලද රක්ෂණය කරන ලද තැන්පතුකරුවන්ගේ හිමිකම් සඳහා වන්දි ගෙවීම සිදුකළ යුතුය.

මෙම රෙගුලාසිවල බලාත්මක දිනට පෙර බලපත්‍ර අවලංගු කර හෝ අත්හිටුවා ඇති සාමාජික ආයතනවල රක්ෂණය කරන ලද තැන්පතුකරුවන් විසින් අදාළ ආයතනයේ බලපත්‍රය අවලංගු කළ හෝ අත්හිටුවා දින සිට වසර හතරකට (04) නොඅඩු කාලයක් තුළදී හිමිකම් ඉදිරිපත් කළ යුතුය.

9.7 බලපත්‍රය අවලංගු කරනු ලැබූ සාමාජික ආයතනයක් සම්බන්ධයෙන් වන විට, එහි රක්ෂණය කරන ලද තැන්පතුකරුවන්ට මෙම රෙගුලාසි යටතේ වන්දි ගෙවීම් සඳහා අයිතිය හිමිවන්නේ එම රක්ෂණය කරන ලද තැන්පතුකරුවන් සුදුසුකම් ලත් වන්දි මුදල සඳහා නිසි පරිදි සම්පූර්ණ කරන ලද හිමිකම් පෑමක් ඉදිරිපත් කළ විට පමණි. මෙම හිමිකම්පෑම ඉදිරිපත් කළ යුතු වන්නේ එම සාමාජික ආයතනය ඇවර කිරීම සම්බන්ධයෙන් නිසි අධිකරණයක් මගින් ඇවරකරුවෙකු පත්කිරීමට පෙර හෝ ඉහත රෙගුලාසි අංක 9.6 හි දක්වා ඇති පරිදි හිමිකම් ඉදිරිපත් කිරීම සඳහා කාල සීමාවන් ඉකුත් වීමට පෙර හෝ යන අවස්ථා දෙකෙන් ප්‍රථමයෙන් උදාවන අවස්ථාවට පෙරය.

9.8 යම් සාමාජික ආයතනයක බලපත්‍රය අවලංගු කළ දිනය වන විට උපයන ලද පොළිය ද ඇතුළුව සෑම තැන්පතුකරුවෙකුම වෙත ගෙවිය යුතු ගණනය කරන ලද ඒකාබද්ධ තැන්පතු වගකීම් සැලකීමෙන් "එක් තැන්පතුකරුවෙකු සඳහා" යන පදනම මත ගෙවිය යුතු හානි පූර්ණ මුදල් තීරණය කෙරේ. හානි පූර්ණ මුදල් ගණනය කිරීමේදී, බලපත්‍රය අවලංගු කළ දිනට පසු කාලය සඳහා පොළී ගෙවීමක් සිදුකරනු නොලැබේ.

9.9 එක් තැන්පතුකරුවෙකුට ගෙවිය යුතු වන්දි මුදල ඉහත ලෙස ගණනය කරනු ලැබූ මුළු රක්ෂණය කරන ලද තැන්පතු ප්‍රමාණයට සීමා විය යුතු අතර එම මුදල් ප්‍රමාණය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ එකොළහක (රුපියල් 1,100,000) මුදලක් හෝ විදේශ මුදල් තැන්පතු සම්බන්ධයෙන් නම් එය රුපියල් ලක්ෂ එකොළහකට (රුපියල් 1,100,000) සමාන මුදල් ප්‍රමාණයක උපරිමයකට යටත් විය යුතුය.

9.10 මෙම රෙගුලාසි යටතේ, අදාළ වන පරිදි, 2021.04.01 දිනට පෙර බලපත්‍රය අවලංගු කළ හෝ අත්හිටවුනු ලැබූ සාමාජික ආයතනයක රක්ෂණාවරණ හිමි තැන්පතුකරුවන් රුපියල් ලක්ෂ එකොළහක (රුපියල් 1,100,000) හෝ විදේශ මුදල් සම්බන්ධයෙන් වන විට ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ එකොළහකට (රුපියල් 1,100,000) සමාන මුදල් ප්‍රමාණයක උපරිමයකට යටත්ව වන්දි මුදල් ලබා ගැනීමට සුදුසුකම් ලැබිය යුතුය. කෙසේ වෙතත් එසේ වන්දි මුදල් ලබා ගැනීම සඳහා රක්ෂණය කරන ලද තැන්පතුකරුවන්;

- (අ) 2021.04.01 වැනි දිනය වන විට වන්දි මුදල් සඳහා අයදුම් නොකළ අය හෝ
- (ආ) වන්දි මුදල් සඳහා 2021.04.01 දින වන විට අයදුම් කර ඇති නමුත් මෙම රෙගුලාසි බලාත්මක වන දින වන විටත් කිසිදු වන්දි මුදලක් ලබා නොමැති අය හෝ
- (ඇ) වන්දි මුදලක් ලබා ඇති නමුත් 2021.04.01 වන විට රුපියල් ලක්ෂ එකොළහකට (රුපියල් 1,100,000) අඩුවෙන් වන්දි මුදල් ලබා ඇති අය විය යුතුය.

9.11 තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදලෙන් යම් සාමාජික ආයතනයක තැන්පතුකරුවන් වෙත කරනු ලබන ඕනෑම හානිපූර්ණ මුදල් ගෙවීමක් අදාළ තැන්පතුකරුවන් වෙත එකී සාමාජික ආයතන විසින් ගෙවිය යුතු වූ තැන්පතු වගකීම්වලින් අඩු කර එම ප්‍රමාණය අදාළ සාමාජික ආයතනය විසින් තැන්පතු රක්ෂණ අරමුදල වෙත ගෙවිය යුතු වගකීමක් ආකාරයෙන් එම සාමාජික ආයතනයේ පොත්වල ගිණුම්ගත කළ යුතු ය.

9.12 හානිපූර්ණ මුදල් ගෙවනු ලබන අවස්ථාවේදී යම් තැන්පතුකරුවෙකුට තමාට හිමිකම් ලබන හානිපූර්ණ මුදල භාර ගැනීමට හැකියාවක් නොමැතිවිට හෝ හානිපූර්ණ මුදල ලබාගෙන නොමැති විටෙක, අදාළ වන නීතිමය විධිවිධාන සහ පටිපාටීන් අනුව, එම තැන්පතුකරුගේ නීත්‍යානුකූල අනුප්‍රාප්තිකයන් වෙත එම හානිපූර්ණ මුදල ගෙවනු ලැබිය යුතු ය.

9.13 බලපත්‍රය අවලංගු කර ඇති යම් සාමාජික ආයතනයක තැන්පතුකරුවන්ට වන්දි ගෙවීම් කඩිනම් කිරීම අවශ්‍ය යැයි හැඟෙන අවස්ථාවක, මුදල් මණ්ඩලයට ඒ සඳහා බලපත්‍රලාභී බැංකුවක් හෝ බැංකු සමග ගිවිසුමකට එලඹිය හැකිය.

9.14 සාමාජික ආයතනවල රක්ෂණය කරන ලද තැන්පතුකරුවන්ගේ වන්දි ගෙවීමේ ක්‍රියාවලියට අදාළ කිසියම් නිශ්චිත උපදෙස් හෝ මාර්ගෝපදේශ, මුදල් මණ්ඩලය විසින් වරින්වර තීරණය කරනු ලැබේ.

9.15 කිසිදු තත්වයක් යටතේ හානිපූර්ණ වශයෙන් කළ යුතු යම් ගෙවීමක් මුදල් මණ්ඩලයේ වගකීමක් නොවිය යුතුය. තව ද ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල විසින් එසේ ගෙවිය යුතු මුළු හානිපූර්ණ මුදල් ප්‍රමාණය එකී අරමුදලේ අවසරලත් ණය හා එකතු වී ඇති වාරික මුදල් ද ඇතුළුව තැන්පතු රක්ෂණ අරමුදලෙහි රැස් වී ඇති පවත්නා මුදල් ප්‍රමාණයට පමණක් අනිවාර්ය වශයෙන්ම සීමා විය යුතු ය. අරමුදලට බැර වී ඇති මුළු මුදල් ප්‍රමාණය ඉක්මවන්නා වූ කිසිදු හානිපූර්ණ ගෙවීමක් හෝ වගකීමක් සම්බන්ධව මුදල් මණ්ඩලය කිසිදු අයුරකින් වගකීමට යටත් නොවිය යුතු ය.

10. අරමුදලේ පොත් සහ ගිණුම්

10.1 මුදල් මණ්ඩලය විසින් කලින් කලට අනුමත කරනු ලබන විධානයන්/ නියෝගයන් සහ ප්‍රතිපත්ති අනුව නිරාකරණ සහ බලගැන්වීම් අධ්‍යක්ෂගේ උපදේශකත්වය සහ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන්නා වූද, මෙහෙයුම් සහ කළමනාකරණ කටයුතු ඉටුකරන්නාවූ ද, තැන්පතු රක්ෂණ ඒකකයක් (මෙහි මින් මතු "ඒකකය" වශයෙන් හඳුන්වනු ලබන) ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවනු ලැබිය යුතුය.

10.2 ඒකකය විසින් අදාළ ශ්‍රී ලංකා ගණකාධිකරණ ප්‍රමිතීන්ට අනුකූලව අරමුදලේ මුදල් ගනුදෙනුවලට අදාළ පොත්, ගිණුම් සහ ලියකියවිලි පවත්වා ගත යුතු ය.

- 10.3 අරමුදලේ මුදල් වර්ෂය ලිඛිත වර්ෂයකට සමාන විය යුතු අතර විගණකාධිපතිවරයා එහි විගණකවරයා විය යුතු ය.
- 10.4 ඒකකය විසින් සෑම මුදල් වර්ෂයක් සඳහා ම ආදායම් සහ වියදම්, වත්කම් සහ බැරකම්, මුදල් තත්ත්වය සහ ආයෝජන පිළිබඳ මූල්‍ය ප්‍රකාශනයන් පිළියෙල කොට ඊළඟ වර්ෂයේ මාර්තු මස 31 වැනි දින හෝ ඊට පෙර මුදල් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු අතර එම ප්‍රකාශනයන් සාමාජික ආයතනයන්ගේ සහ මහජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කළ යුතු ද වේ.
- 10.5 ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදලේ මූල්‍ය ප්‍රකාශනයන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශනයන්ගෙන් පැහැදිලිවම වෙන් කොට සකස් කළ යුතු අතර ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ ඒකකයේ මූල්‍ය ප්‍රකාශනයන් අතර කිසිදු ඒකාබද්ධතාවක් ඇති නොකළ යුතු ය.

11. අර්ථ නිරූපණය

11.1 මෙම රෙගුලාසීන්හි අරමුණ සඳහා,

- (i) "බලපත්‍රලාභී බැංකු" යන්නෙන් අදහස් කරන්නේ 1988 අංක 30 දරන බැංකු පනත (සංශෝධිත) යටතේ බලපත්‍ර ලබා ඇති සියලුම බැංකු සහ "බලපත්‍රලාභී මූල්‍ය සමාගම්" යන්නෙන් අදහස් කරන්නේ 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත (සංශෝධිත) යටතේ බලපත්‍ර ලබා ඇති සියලුම මූල්‍ය සමාගම්ය.
- (ii) "ණය සහ අත්තිකාරම්" යන්නෙන් අදහස් වන්නේ නිශ්චිත කාලයක් තුළ ආපසු ගෙවීම සඳහා නිශ්චිත ඇපකරයක් ඇතිව නිශ්චිත පොළී අනුපාතයකට සාමාජික ආයතනයකට ලබා දෙන නිශ්චිත මුදලකි.
- (iii) "රක්ෂණය කරන ලද තැන්පතු" යන්නෙන් අදහස් කරන්නේ සුදුසුකම් ලත් සියලුම තැන්පතුය. කෙසේ වෙතත් එක් තැන්පතුකරුවෙකුට ගෙවිය යුතු උපරිම වන්දි මුදල ඉහත රෙගුලාසි අංක 9.9 හි දක්වා ඇති ප්‍රමාණයට සීමා වේ.
- (iv) "රක්ෂණය කරන ලද තැන්පතුකරුවන්" යන්නෙන් අදහස් වන්නේ සුදුසුකම් ඇති තැන්පතු දරන්නන්ය. කෙසේ වෙතත්, එක් තැන්පතුකරුවෙකුට ගෙවිය යුතු උපරිම වන්දි මුදල ඉහත රෙගුලාසි අංක 9.9 හි දක්වා ඇති ප්‍රමාණයට සීමා වේ.

12. රෙගුලාසි අවලංගු කිරීම

- 12.1 2010 අංක 1 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රම රෙගුලාසි (පසුව නිකුත් කරන ලද රෙගුලාසි මගින් සංශෝධිත) මෙයින් අවලංගු කර ඇත (මෙතැන් සිට "අවලංගු කරන ලද රෙගුලාසි" ලෙස හැඳින්වේ).

මෙම විධිවිධාන යටතේ අවලංගු කර තිබියදීත්, එම අවලංගු කරන ලද රෙගුලාසි යටතේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය මෙම රෙගුලාසි වල විධිවිධාන යටතේ බලාත්මකව සංරක්ෂණය කර ඇති අතර නව රෙගුලාසි වල විධිවිධානයන්ට යටත්ව අවහිරයකින් හෝ බාධාවකින් තොරව අඛණ්ඩව පවතී.

- 12.2 මෙම රෙගුලාසි ක්‍රියාත්මක වන දිනට එම අවලංගු කරන ලද රෙගුලාසි යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදලේ බැර වශයෙන් පවතින ශේෂය සහ අරමුදල් මෙම රෙගුලාසි යටතේ ක්‍රියාත්මක වන දිනට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල ලෙස සලකනු ලැබේ.
- 12.3 අවලංගු කරන ලද රෙගුලාසි යටතේ ක්‍රියාත්මක වූ යෝජනා ක්‍රමයට ආරෝපණය කර තිබූ සියලුම අයිතිවාසිකම්, බැඳීම්, වත්කම්, වගකීම්, බලතල, වරප්‍රසාද, බලධාරීන් සහ එකී අයිතිවාසිකම්, බැඳීම්, වත්කම්, දේපළ, වගකීම්, සියලු පොත්, ගිණුම් සහ යෝජනා ක්‍රමයට අදාළවන හෝ සම්බන්ධවන ලියකියවිලි මගින් පැන නගින බැඳියාවන්; නව රෙගුලාසි බලාත්මක වන දින සිට බලපැවැත්වෙන පරිදි නව රෙගුලාසි යටතේ අයිතිවාසිකම්, බැඳීම්, වත්කම්, දේපළ, වගකීම්, බලතල, වරප්‍රසාද, බලධාරීන්, බැඳියාවන්, පොත්, ගිණුම් සහ ලියකියවිලි මෙම යෝජනා ක්‍රමයට අදාළව සැලකිය යුතු වේ.